



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
கிராமிய அபிவிருத்தி, சமூகப் பாதுகாப்பு மற்றும் சமூக வலுவூட்டுகை அமைச்சு
Ministry of Rural Development, Social Security and Community Empowerment



මගේ අංකය
எனது இல
My No

DSD/HO/MF/05/08/01/...වනුයේ...

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date 2025.05.30

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක - 2021/16 (නව) ට හත්වන එකතුව

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු පාලක මණ්ඩල / බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන් / බැංකු සමිති කළමනාකරුවන්,

සමෘද්ධි බැංකු / බැංකු සමිති මගින් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමවල වාර්ෂික ණය පොළී අනුපාත සංශෝධනය කිරීම.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති විසින් අඩු ආදායම්ලාභී බැංකු සාමාජිකයින් ඇතුළු අනිකුත් පිරිස් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ණය වැඩසටහන් වල දැනට බලපවත්වන වාර්ෂික ණය පොළී අනුපාත සංශෝධනය කිරීම සඳහා 2025.05.15 දින රැස්වූ සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති කළමනාකරණ මණ්ඩලය විසින්, කළමනාකරණ තීරණ අංක 2025/136/01 මගින් අනුමැතිය ලබාදෙන ලදී.

02. ලබාදුන් අනුමැතිය මත, **2025.06.01** දින සිට මුදාහරින නව ණය මුදල් සඳහා පහත වාර්ෂික පොළී අනුපාත බලපැවැත්වෙන බව දන්වමි.

ණය වැඩසටහන	වාර්ෂික පොළී අනුපාතය
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන	12 %
කෘෂිකාර්මික (වගා)ණය	12 %
යොවුන් දිරිය	12 %
හදිසි ව්‍යාපාරික (ක්ෂණික)	12 %
සමෘද්ධි ඉසුර ණය (බැංකු සමිතිය)	12 %
සමෘද්ධි සම්පත (නිවාස)	13 %
පාරිභෝගික ණය	13 %
ආපදා	13 %
සමෘද්ධි අරුණළු (ප්‍රජාමූල සංවිධාන)	14 %
යොවුන් දිවිය (ව්‍යවසායක)	12 %
ජීවනෝපාය සංවර්ධන වක්‍රිය	10 %
නව සමෘද්ධි ව්‍යවසායක සංවර්ධන	12 %
නව සමෘද්ධි ව්‍යවසායක සංවර්ධන (බැංකු සමිතිය)	12 %
සමෘද්ධි මිතුරු	14 %
රන් ප්‍රදීප	14 %
සමෘද්ධි ලක්ෂය	13 %
සමෘද්ධි ලක්වාසනා	13 %
සමෘද්ධි ලියසවිය (කාන්තා)	10 %
සමෘද්ධි ලක්සර (රාජ්‍ය සේවක)	14 %

03. ඉහත වගුවේ සඳහන් නොවන අනිකුත් ණය වැඩසටහන් සඳහා බලපවත්වන පොළී අනුපාත වෙනස් නොවේ.

04. තවද, 2025.05.31 දිනට පිටහිටි ණය මුදල් සඳහා බල පවත්නා වාර්ෂික පොළී අනුපාත වෙනස් නොවේ.

05. ජීවනෝපාය සංවර්ධන වක්‍රීය ණය වැඩසටහන යටතේ ලබා දී ඇති / ලබාදෙන ණය සඳහා වාර්ෂික පොළී අනුපාතය 10% කි. එහිදී එක් එක් ණයකරුගෙන් මාසිකව අයකරණ පොළී මුදලින් 80% ක් වක්‍රීය අරමුදලට බැරකල යුතු අතර, ඉතිරි 20% ලද පොළිය දුන් ණය ගිණුමට ආදායමක් ලෙස ලබාගත යුතුය.

06. සමාද්ධි අරුණළු ණය වැඩසටහන යටතේ, ප්‍රජාමූල සංවිධාන විසින් සාමාජිකයන් වෙත ලබාදෙන ණය සඳහා පොළී මුදල් නොවෙනස්වන අතර, දැනට නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් පොළී මුදල් එපරිද්දෙන් අයකරගත යුතුය.

07. සමාද්ධි මිතුරු (ක්ෂණික) ණය වැඩසටහන යටතේ, සමාද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සාමාජිකයන් වෙත ලබාදෙන ණය සඳහා නව පොළී අනුපාත පහත වේ.

ආපසු ගෙවීම් කාලය (දින)	අයකරන පොළී අනුපාත
1-10	1 %
11-20	2 %
21-31	3 %

08. 2025.06.01 දිනෙන් පසුව ක්ෂුද්‍ර මූල්‍ය අංශය, සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිති හරහා සමාද්ධි බැංකුවට ලබාදෙන ප්‍රතිමූල්‍ය ණය සඳහා , පහත පරිදි නව වාර්ෂික පොළී අනුපාතයන් හඳුන්වා දෙනු ලැබේ.

ප්‍රතිමූල්‍ය ණය ලබාදෙන අංශය/ බැංකුව	ප්‍රතිමූල්‍ය ණය ලබාගන්නා බැංකුව/ සමිතිය	වාර්ෂික පොළී අනුපාත
ක්ෂුද්‍ර මූල්‍ය අංශය	සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය	9%
සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය	සමාද්ධි ප්‍රජාමූල බැංකුව	10%

දැනට පිටහිටි සියළුම ප්‍රතිමූල්‍ය ණය සඳහා, පෙර ණය පොළී අනුපාත තවදුරටත් වෙනස් නොවේ.

09. ණය සඳහා සිදුකරන ලබන සංශෝධන මෙපමණක් වන අතර, අනෙකුත් උපදෙස් සඳහා ණය හා ප්‍රතිමූල්‍ය ණය සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් තවදුරටත් වලංගු බව මෙයින් දන්වමි.



සී.ඩී.කළුආරච්චි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :-

1. ලේකම්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය - කා.දැ.පි.
2. සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් / දිස්ත්‍රික් සමාද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.පි.
3. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - කා.දැ.පි.
4. සියළුම දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.පි හා අ.ක.ස.
5. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කා.දැ.පි හා අ.ක.ස.
6. සමාද්ධි නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.පි හා අ.ක.ස.
7. සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ අංශය - අ.ක.ස.
8. සභාපති, සමාද්ධි බැංකු මහා සංගමය , - කා.දැ.පි හා අ.ක.ස.